

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ , ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වත්කමේ වටිනාකම, වත්කමේ ස්වභාවය හා ආයු කාලය අනුව එය ස්ථාවර වත්කමක් ලෙස හඳුනා ගැනීමකින් තොරව ඉතා සුළු වටිනාකමක් සහිත හා නැවත විකුණා මුදල් කරගත නොහැකි කෙටි ආයු කාලයක් සහිත පාරිභෝගික භාණ්ඩ ලෙස ගැනෙන කොඩි, පිහන් හා වීදුරු වර්ග, හැඳි වර්ග, දින මුද්‍රා, මල් වාස් වැනි අයිතම ස්ථාවර වත්කම් යටතේ ගිණුම් ගතකර තිබුණි.	පාරිභෝජ්‍ය භාණ්ඩ ස්ථාවර වත්කම් ලෙස වට්ටෝරු ලේඛනයේ සටහන් කර තිබීම නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කළ යුතුය.
(ආ) පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකින් අඩු අගයට අගය කළ යුතු වුවත්, සභාව විසින් නිම් තොගයේ වටිනාකම විකුණුම් වටිනාකමට අගය කර ගිණුම්ගත කර තිබුණි.	නොදැනුවත්ව එසේ ගණනය කළද නිවැරදි ක්‍රමයට 2025 වර්ෂයේ සිට ගණනය කිරීමට කටයුතු කරන බව.	පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතු වටිනාකම රු.100,650 ක් වූ ඉන්වෙන්ට්‍රි අයිතම 03 ක වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.	එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	වත්කම් නිවැරදිව ගිණුම් තැබීම කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති සන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය, පුස්තකාලය, උප කාර්යාල හා ජල ව්‍යාපෘතිවලට අදාළව ඉන්වෙන්ට්‍රි අයිතම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් වී නොතිබුණි.	2025 දෙසැම්බර් 31 දිනට එම අයිතම මූල්‍ය ප්‍රකාශනයට ගැනීමට කටයුතු කරන බව.	වත්කම් සියල්ල ගිණුම් ගත කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පත් 2025 දෙසැම්බර් 31 දිනට නිවැරදි වටිනාකම පොළී ආදායම රු.1,048,967 ක් වුවත් මූල්‍ය ප්‍රකාශනයෙන් නිවැරදි හඳුනාගෙන ගිණුම් තැබීම රු.833,346 ක් ලෙස රු.215,621 ක් කිරීමට කටයුතු කරන බව. කළ යුතුය.

අඩුවෙන් ගිණුම්ගත කර තිබුණු අතර, ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොළිය රු.32,602 ක් ගිණුම්ගත කර නොතිබුණි.

1.6.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාතර්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පොදු ගබඩාවේ ශේෂ අයිතම 24 ක මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය හා පොත් අනුව ශේෂය අතර රු.78,900 ක වෙනසක් පැවතුණි.	මිල ගණන් දෙකක භාණ්ඩ තිබුණද එකම මිලකින් සටහන් කිරීම නිසා මෙම විචලනය සිදුව ඇති අතර එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	නිවැරදි ව ගිණුම් තැබීම කළ යුතුය.

1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශේෂ සනාථන හා වත්කම් ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු. 8,834,805 ක් වටිනා ගිණුම් විෂයයන් 03 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	හඳුනාගත නොහැකි මෙම ශේෂ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව.	තොරතුරු සනාථ කර ගැනීමට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
---	---------------------	----------

(අ) දරණ 15 අංක 1987

ප්‍රාදේශීය සභා පනත

134 (1) වගන්තිය

දියුණු කළ ප්‍රදේශ හඳුනාගෙන සභාව විසින් ප්‍රකාශයට පත්කර එම ප්‍රදේශ ඇතුළත පිහිටියා වූ යම් නිශ්චිත දේපළක හෝ නිශ්චල දේපළ වර්ගයක වාර්ෂික වටිනාකම මත වරිපනම් බද්දක් අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව අය කිරීමට කටයුතු කර නොතිබුණි.

2025 වර්ෂයේ සිට නීති රීති රෙගුලාසි වරිපනම් බදු අය අනුව කටයුතු කළ කිරීමට කටයුතු කර යුතුය.

ඇති බව.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ
මුදල් රෙගුලාසි සංග්‍රහය
මු. රෙ. 571

වටිනාකම රු.1,508,761 ක් වූ වසර 02 නිවැරදි කරමින් මුදල් රෙගුලාසි
ක කාලය ඉක්ම වූ මිශ්‍ර තැන්පත් පවතින බව. ප්‍රකාරව කටයුතු
සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි කළ යුතුය.
ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ සුනරාවර්තන
වියදම ඉක්මවූ ආදායම රු. 14,179,981 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ සුනරාවර්තන වියදම ඉක්ම වූ
ආදායම රු.13,317,548 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) බලපත්‍ර ගාස්තු		
(i) ප්‍රාදේශීය සභා රීති 06 ප්‍රකාරව වාර්ෂික සමීක්ෂණයක් සිදු කර ලබාගත් ලැයිස්තුවේ ඇතුළත් කර්මාන්ත සියල්ල කර්මාන්ත පිළිබඳ බදු ලේඛනයට, ව්‍යාපාර බදු ලේඛනයට හා වෙළඳ බලපත්‍ර ගාස්තු ලේඛනයට ඇතුළත් කළ යුතු වුවත් සමීක්ෂණ තොරතුරු පදනම් කර නොගෙන ගාස්තු ගෙවන ව්‍යාපාර පමණක් ලේඛනයේ ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.	ඉදිරියේදී විධිමත් ව්‍යාපාර සමීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ලේඛනගත කර ගාස්තු අයකිරීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 1980 අංක 47 දරණ ජාතික පරිසර පනතේ 06 වගන්තියේ (ආ) සහ (ඇ) ප්‍රකාරව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් වසර 03 ක් නොඉක්මවන්නා වූ කාල පරිච්ඡේදයක් සඳහා වලංගු විය යුතු බව දක්වා තිබුණි. 2024 වර්ෂයේදී අලුත් කළ යුතු පරිසර ආරක්ෂණ බලපත්‍ර 14 ක් අලුත්කර එම ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර නොතිබුණි.	මෙම කර්මාන්ත හිමියන් දැනුවත් කර සිහි කැඳවීම් යොමුකර ඇති නමුත් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ නැත.කර්මාන්ත නවතා ඇත්නම් ග්‍රාම නිලධාරී මගින් සනාථ කර දන්වන ලෙස ද දැනුම් දී ඇත. මේ වන විට විශේෂ දැනුම් දීමේ ලිපියක්ද යොමු කරමින් සිටී. බලපත්‍ර ලබා ගැනීමේ දී පෙර වර්ෂවල ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.	නීතිරීති රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ අයිතම 09 ක එකතු වටිනාකම රු.43,720,541ක් වූ අතර, ඒ පිළිබඳ කාල විශ්ලේෂණයට අනුව වසර 1 සිට 5 දක්වා කාලයට අදාළව රු.43,435,270 ක් හා වසර 5 ක කාලයක් ඉක්මවූ එකතුව රු.285,271 ක් වී තිබුණි.	අක්කර බදු රු.2,075 ක් ද, ලැබිය යුතු මුද්දර ගාස්තු රු.2,067,425 ක වැටුප් එකතුව 8,246 ක් ද, හිඟ උසාවි දඩ 5,360,000 ක් ද, අත්තිකාරම් රු.163,887 ක් ද, කර්මාන්ත ණයගැති රු.3,930,449 ක් ද, ව්‍යාපෘති ණයගැති වූ රු.86,291 ක් ද ලැබී ඇති බව.	ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් දිනට 31 ගෙවිය යුතු ගිණුම් විෂයයන් ක 09 එකතු වටිනාකම රු.32,916,006 ක් වූ අතර ඒ තුළ වසර 1 ත් 5 ත් අතර කාලයකට අදාළ ආපසු ගෙවිය යුතු තැන්පත් රු.24,8032,40 ක් හා වසර 5 ක කාලයක් ඉක්මවා තිබූ ගිණුම් ශේෂ එකතුව රු.8,112,766 ක් වී තිබුණි. මේවායේ පැවැත්ම තහවුරු කරගෙන නිරවුල් කිරීමට කටයුතු කරනොතිබුණි .	කර්මාන්ත ණය හිමි රු.4,918,156 ක් ද, විදි රේඛා තැන්පත් රු.14,800 ක් ද ගෙවීම් කර ඇති බව.	ගෙවිය යුතු ශේෂ පැවැත්ම තහවුරු කරගෙන නියමිත පරිදි ගෙවීමට කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කායර් හෝ උන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා භූමිය තුළ කිසිදු ප්‍රයෝජනයට නොගෙන එකතු වටිනාකම රු.465,000 ක් වූ වාහන 04 ක් හා කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් නිෂ්ක්‍රීයව පැවතුණි.	පළාත් පාලන කොමසාරිස්ගේ උපදෙස් අනුව තක්සේරු මණ්ඩලයක් පත්කර මේ වන විට එම වාහන තක්සේරු කර ඇත අදාළ තක්සේරු වාර්තාව . ලද වහාම වෙන්දේසියට කටයුතු කරන බව.	නිශ්ක්‍රීය වත්කම් අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ ලී බඩු හා , සවිකිරීම් සහ පරිගණක උපාංග සඳහා පොදු 287 ආකෘතිය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන ගොස් නොතිබුණි.	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ සඳහා ස්ථාවර වත්කම් ලේඛනයක් ඇත. ලී බඩු හා සවි කිරීම් සහ පරිගණක උපාංග සඳහා බඩු වට්ටෝරු ලේඛනය පවත්වාගෙන යනු ලබන බව.	ආකෘති ප්‍රකාරව ලේඛන පවත්වා ගත යුතුය.
(ආ) සභාව විසින් භාවිතා කරන පවරා නොගත් වාහන 03ක් පැවති අතර එම වාහන වලට අදාළව සමාලෝචිත වර්ෂය තුළ රු.899,240 ක් වැය කර තිබුණි .	යතුරු පැදිය ප්ලැන් ශ්‍රී ලංකා ආයතන විසින් අප සභාවට ලබා දී ඇත. මේ වන විට එම ආයතනය මෙහෙයුම් කටයුතු නවතා ඇති බැවින් එය පවරා ගැනීමේදී ගැටළු සහිත විය. මේ වන විට අනික් යතුරු පැදිය පවරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. මාර්ග තලනය සඳහා ලියාපදිංචි සහතිකයක් නොමැත. පැවරුම් ලේඛන අදාළ ආයතන වෙත යොමු කර ඇත.	අයිතිය තහවුරු කර සභාවට පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාව භුක්ති විදින ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම ඇතුළු ඉඩම් කට්ටි 32 ක හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි සුසාන භූමි 128 ක අයිතිය පවරා ගෙන නොතිබුණි.	2024 වසරේ ඉඩම් 03 ක් පවරා ගැනීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යවා ඇති අතර, අනෙකුත් ඉඩම්ද රජයේ මැනුමක් සිදු කොට පවරා දීමට අදාළ කටයුතු කරන බව.	ඉඩම් වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) සභාව සතු කැබ් රථයේ සඳහන් එන්ජින් අංකය 4D56DV6816 වූ අතර එම කැබ් රථයේ ලියාපදිංචි සහතිකයේ සඳහන් අංකය 4D56-FD4932 විමෙන් එකිනෙකට පරස්පරතාවයක් පැවතුණි.	පවත්නා ලොග් සටහන් පොත අනුව පසුගිය වසර 11ක් පමණ කාල සීමාවක් තුළ එන්ජිම සම්බන්ධ අලුත් වැඩියා කටයුතු සිදු කර ඇතත් එන්ජිමක් තැබීම සම්බන්ධව මෙතෙක් කිසිදු සඳහනක් කර නොමැත. ඊට පෙර එන්ජිම තබා තිබේද යන්න පිළිබඳව තොරතුරු නිශ්චිතව සොයා ගත නොහැකි බව.	වත්කම්වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ රු.21,526,000 ක ප්‍රතිපාදන මුදලකට නිම කිරීමට සැලසුම් කර තිබුණු කර්මාන්ත 52 ක වැඩ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් ආරම්භ කර හෝ නොතිබුණි.	පසුගිය දිනවල පැවති අධික වර්ෂාව ප්‍රාදේශීය සභා මාර්ග බොහොමයක් අබලන් තත්වයට පත් විය. මහජනතාවගේ දැඩි ඉල්ලීම මත හා එම මාර්ගවල ගමනාගමනය අසීරු වී ඇති අතර, පැවති අබලන් තත්වය මත කඩිනමින් පිළිසකර කිරීමට සිදු විය. එබැවින් සැලසුම් කර තිබුණු මාර්ග කිහිපයක් සංශෝධනය කර මෙම අත්‍යාවශ්‍ය මාර්ග පිළිසකර කිරීමට සිදු විය.	ක්‍රියාකාරී සැලැස්මට අනුව සභාවේ කටයුතු මෙහෙයවීමට ක්‍රියා කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ද්විතීක මට්ටමේ තනතුරු 05 කට අදාළව පුරප්පාඩු 07 ක්ද ද්විතීයික කාර්යය මණ්ඩලය තුළ අනුමත කාර්යය මණ්ඩලයට ඇතුළත් නොවන පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සභාව වෙත අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් 27 ක් අතිරික්තව ද පැවතුණි.	දැනට සේවයේ සිටින ද්විතීයික මට්ටමේ කාර්ය මණ්ඩලය මගින්ද පුරප්පාඩු තනතුරුවල තාවකාලිකව සේවයේ යොදවා ඇත. පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කරන ලද නිලධාරීන් 27 දෙනාගෙන් 05 දෙනෙකු මේ වන විට විගණන දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර ඇති බව.	සේවා අවශ්‍යතාවය අනුව අනුමැතියක් සහිතව බඳවා ගත යුතුය.
(ආ) අනුමත කාර්යය මණ්ඩලය ඉක්මවා බඳවා ගෙන තිබුණු අතීයම්, ආදේශක, කොන්ත්‍රාත් හා දෛනික කම්කරුවන් 09 දෙනෙකු වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ වැටුප් හා දීමනා ලෙස රු.3,674,723 ක් ගෙවා තිබුණි.	මෙම 09 දෙනාගෙන් පුස්තකාල සභායක තනතුරේ සිටින 05 දෙනා 2024 වර්ෂයේ සිටීර පත්වීම් ලබා ඇති අතර මෙම අය අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත . ඉතිරි 04 දෙනා කොම්පෝස්ට් ව්‍යාපෘතියේ සේවය කරන අතර එම අය බඳවා ගැනීම සඳහා පළාත් ආණ්ඩුකාරවර ලේකම්ගේ අනුමැතිය ලැබී ඇති බව.	සේවා අවශ්‍යතාවය අනුව අනුමැතියක් සහිතව බඳවා ගත යුතුය.

3.6 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතුව පවතින ගල්රෝල මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබුණි.	මාර්ග තලනයට අදාළව කිසිදු ලිඛිත ලියවිල්ලක් ලබාදී නොමැති බව.	සියලුම වාහන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
(ආ) සභාව සතු ත්‍රිරෝද රථය සමාලෝචිත වර්ෂය තුළ අනතුරකට ලක් වී සිදු වූ අලාභය රු 42,630.ක් ලෙස තක්සේරු කර තිබුණද වගකිව , යුත්තන් නිශ්චය කර අලාභය ප්‍රතිපූර්ණය කරගෙන නොතිබුණි.	සභාව සතු ත්‍රිරෝද රථය 2024 ඔක්තෝබර් 03 වන දින අනතුරට ලක්වුවද මෙතෙක් පූර්ණ රක්ෂණවරණ කටයුතු පවරනු ලැබූ රක්ෂණ සමාගම වන සණස රක්ෂණ සමාගම වෙතින් රක්ෂණ හානි පූර්ණය සිදු කර නොමැත.	වගකිව යුත්තන් නිශ්චය කර අලාභය ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ආදායම් විෂයයන් 07 ක ඇස්තමේන්තුගත හා සත්‍ය ආදායම් අතර සියයට 21 සිට 147 දක්වා විචලනයක් ද වියදම් විෂයයන් 07 ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදන හා සත්‍ය වියදම අතර සියයට 20 කට වඩා වැඩි විචලනයක් ද නිරීක්ෂණය විය. ඒ අනුව අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොතිබුණි.	ඉදිරියේදී අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 වර්ෂයේ අයවැයගත නොකළ එකතු වටිනාකම රු.3,025,146 ක් වූ කර්මාන්ත 33 ක් ඉටු කර තිබුණි.	හදිසි ආපදා තත්ත්වයන් මත සිදු කිරීමට සිදු වූ මාර්ග වන අතර මෙම මාර්ග පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව ඇස්තමේන්තු සකස් කර නිම කරන ලද මාර්ග වේ.	ක්‍රියාකාරී සැලැස්මට අනුව සභාවේ කටයුතු මෙහෙයවීමට ක්‍රියා කළ යුතුය.

4.2 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව සභාව විසින් ප්‍රමාණවත් පරිදි දැනුවත්ව නොතිබුණු අතර තිරසාර සංවර්ධන ඉලක්ක හා දර්ශක හඳුනාගෙන නොතිබුණි. එසේම තිරසාර සංවර්ධන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	නව ධූර කාලය ආරම්භ වූ පසු 2025 වර්ෂයේ සිට තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සකස් කිරීමට කටයුතු කර ඇති බව.	සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.